

**දියමන්ති ව්‍යාපෘතියට අදාළ ප්‍රායෝගික තාක්ෂණ කුසලතා විෂය අධ්‍යයන මූලක්ක.**  
**(සඛරගමු පළාතේ සියලු පාසල් සඳහා)**

**පළමුවන ඇදියර**

**8 ශේෂීය**

**පළමු වාරය - ප්‍රායෝගික තාක්ෂණ කුසලතා**

	නිපුණතාව	නිපුණතා මට්ටම	ක්‍රියාකාරකම	ගුණාත්මක යෙදවුම්	කාලය පැය	අැයයීම (ප්‍රායෝගික පරීක්ෂණ)
0.1 කාමිකර්මය	1.0 පවතින සම්පත් යොදා ගනීමින් වග නුමිය සංවර්ධනය කරයි.	1.4 ගෙවත්තක ගැටුපු හඳුනා ගනීමින් තිරසාර විසඳුම් ක්‍රියාත්මක කරයි.	ක්‍රීඩායම් ව්‍යාපෘති	ව්‍යාපෘතියට අදාළ රෝපන ද්‍රව්‍ය, ගෙවතු උපකරණ, මෙශව විවිධත්වය	පැය 06	නිර්මාණාත්මක ක්‍රියා සිරස් අවකාශය ජයගත හැකි නිර්මාණාත්මක ව්‍යුහ හා ඇටුවුම් නිර්මාණය කිරීම.
2.0 ආහාර	4.0 ආහාර වල ගුණාග සුරකෙන අයුරින් පරිභේදනය සඳහා ආහාර සුරක්ෂිත කිරීමට දායක වෙයි.	4.7 ආහාර නරක්වීම කෙරෙහි බෙලපාන සාධක හඳුනා ගනීමින් හානි අවම කිරීමේ නිවැරදි පිළිවෙත් අනුව ක්‍රියා කරයි.	ක්‍රීඩායම් ගවේෂණ	යාන්ත්‍රික හානි, තුවාල වූ පළතුරු එළවළු, කාම් හානියට ලක්වූ ධාන්‍ය, පමණ ඉක්මවා ඉදුණු පළතුරු, පිළිණු වූ ආහාර, කිරීම, මාල	පැය 04	
3.0 ආරම්භක තාක්ෂණ වේදිය	6.0 තාක්ෂණීක කාර්යයන් සපුරා ගැනීම සඳහා මූලික අත් ආයුධ උපකරණ හා ද්‍රව්‍ය ආරක්ෂිතව හා මනාව යොදා ගතියි.	6.5 ගැහිය උපකරණ වල සරල දේශ නිවැරදි කරමින් මනාව නඩත්තු කරයි.	ප්‍රායෝගික	සරල දේශ සහිත පාපැදිය, මෙස හිරණයෙ, විදුලි පන්දම, තෙල්, ග්‍රීස්, රෝද කැබලි, භුමිතෙල්, ඉස්කුරුප්පු නියන්, යතුරු කටටලය අස්ථ්‍යාධියාවට අවශ්‍ය අමතර කොටස්	පැය 03	ප්‍රායෝගික පරීක්ෂණය නිවස තුළ ඇති ක්‍රියා විරහිත සරල උපකරණ වල දේශ හඳුනාගෙන විසඳුම් සෙවීම හා නිසි පරිදි නඩත්තු කිරීම පිළිබඳ පාරිභේදික හමුවක් පැවැත්වීම
4.0 ව්‍යාපෘති	9.0 කුඩා ව්‍යාපෘති සැලසුම් කර පවත්වාගෙන යයි.	9.5 ප්‍රදේශයේ පවතින සුලබ සම්පත් ආදාරයෙන් කළහැකි ව්‍යාපෘති අවස්ථා විමසා බලයි.	ක්‍රීඩායම් ක්‍රියා	විවිධ තීජ්පාදන සඳහා යොදා ගතහැකි සම්පත් ඇතුළත් පින්තුර, A4 , කඩ්පාසි	පැය 04	

## දෙවන වාරය

	නිපුණතාව	නිපුණතා මට්ටම	ක්‍රියාකාරකම	ගුණාත්මක යෙදවුම්	කාලය පැය	අගයීම (ප්‍රායෝගික පරික්ෂණ)
01 කාලීකරණය	2.0 ජේව පරිසරය සුරක්ෂා මට දායක වෙයි.	2.3 ප්‍රදේශයේ පවතින ජලප සම්පත් තිරසාරව හාවිතා කරයි.	ප්‍රායෝගික	කොටුරුල්, A4 කඩාසි, ක්ෂේත්‍ර පොත, ප්‍රදේශයේ සිතියම	පැය 04	
02 ආහාර	4.0 ආහාර වල ගුණාත්මක සුරක්ෂා මට දායක වෙයි.	4.8 ආහාර කළේතබා ගැනීමේ තාක්ෂණික ක්‍රම සහ යන්ත්‍ර / උපකරණ හාවිතා කරයි.	කණ්ඩායම් ක්‍රියා	සංරක්ෂිත ආහාර, උෂ්ණත්ව මාපකය, ආහාර කළේතබා ගැනීමේ හාවිතා කරන යන්ත්‍ර, උපකරණ ,අසුරුම් ද්‍රව්‍ය, A4 කඩාසි, සලකුණු තබන පැන	පැය 03	<u>ප්‍රායෝගික පරීක්ෂණය විවිධ ආහාර ද්‍රව්‍ය හා පරිරක්ෂණ කාරක රස්කර තබා සිසු කණ්ඩායම් වලට ආහාර දෙක බැඳීන් වෙන්කර දී තමන් කැමති තාක්ෂණික ක්‍රමයකින් කළේතබා ගැනීමේ සකස් කරවීම.</u>
03 ආරම්භක තාක්ෂණ වේදිය	6.0 තාක්ෂණික කාර්යයන් සපුරා ගැනීම සඳහා මූලික අත් ආයුධ උපකරණ හා ද්‍රව්‍ය ආරක්ෂාව හා මනාව යොදා ගනියි.	6.6 ඉලෙක්ට්‍රොනික පරිපථයක් අධ්‍යයනය කර උපාංග නිවැරදිව එකලස් කරයි.	ප්‍රායෝගික හා කණ්ඩායම් ක්‍රියා	ගුරු මාර්ගෝපදේශනය පිටු අංක 52	පැය 04	<u>නිරමාණාත්මක ක්‍රියා නිරමාණයක උපයෝගීතාව සඳහා උච්ච පරිපථ සටහන අනුව උපාංග තොරා විවිධ නිරමාණ සඳහා එකලස් කිරීමට මග පෙන්වීම.</u>
04 ව්‍යාපාර	9.0 කුඩා ව්‍යාපාර සැලසුම් කර පවත්වාගෙන යයි.	9.6 අලෙවිය සඳහා ප්‍රවර්ධන කටයුතු සිදු කරයි.	කණ්ඩායම් ව්‍යාපාති	ව්‍යාපාරික තොරතුරු ඇතුළත් මූලික හා විද්‍යුත් මාධ්‍ය සටහන්, තමන් තොරාගත් ව්‍යාපාතියට අදාළ හාංච්, A4 කඩාසි	පැය 06	

## තුන්වන වාරය

	නිපුණතාව	නිපුණතා මට්ටම	ක්‍රියාකාරකම	ගුණාත්මක යෙදුවුම්	කාලය පැය	අැගයීම (ප්‍රායෝගික පරීක්ෂණ)
01 කාශීකරණය	3.0 ගොවිපොල සතුන් ඇති කිරීමේ කුම විමසා බලයි.	3.2 ගොවිපොල සතුන් ඇති කිරීම මගින් ලබන ප්‍රයෝගන අන්දකියි.	කණ්ඩායම් ගෛවීජන	සත්තව නිෂ්පාදන, ගොවිපොල අපද්‍රව්‍ය, නිවස ආකෘති තැනීමට ද්‍රව්‍ය	පැය 03	
02 ආහාර	5.0 ආහාර මූලික කරගත් කර්මාන්ත අවස්ථා හඳුනා ගනිමින් ව්‍යාපාර සැලසුම් කරයි.	5.1 පසු අස්වනු හානි සිදුවීමේ අදියර හඳුනා ගනිමින් ඒවා අවම කිරීමට දායක වෙයි.	කණ්ඩායම් ව්‍යාපෘති	ව්‍යාපෘතියට අදාළ බෝග, උපකරණ, අදාළ ඇසුරුම් හානේඩ්, තාක්ෂණික තොරතුරු, විද්‍යාත්මක තොරතුරු, A4 , පරිගණක පහසුකම්	පැය 06	ප්‍රායෝගික පරීක්ෂණය පසු අස්වනු හානි අවම කිරීම සඳහා එල නෙලන උපකරණයක් හෝ ප්‍රවාහනයට සුදුසු ඇසුරුමක් සකස් කිරීම
03 ආරම්භක තාක්ෂණ වේදය	7.0 එදිනෙදා හමුවන ගැටුපු සඳහා සැලසුම්ගතව තාක්ෂණික විසඳුම් ලබාදීමේ හැකියාව පුදර්ගනය කරයි.	7.3 අවකාශය කළමනාකරණය වන සේ අවශ්‍යතා සඳහා සරල නිර්මාණ කරයි.	කණ්ඩායම් ව්‍යාපෘති	හකුලා තැබිය හැකි මේස පුවු සඳහා ආකෘති, ඉඩකඩ කළමනාකරණය සඳහා නිපදවා ඇති තාක්ෂණික මෙවලම් අන්තර්ගත රුප සටහන් හා දුර්ගන	පැය 06	
04 ව්‍යාපාර කටයුතු	9.0 කුඩා ව්‍යාපාර සැලසුම් කර පවත්වාගෙන යයි. • ව්‍යාපෘති පාදක ඉගෙනුම් ක්‍රියාවලියේදී ස්ව නිර්මාණ සංග්‍රහය සකස් කළයුතුය.	9.7 හාන්ඩයක මිල ගණනය කරයි.	කණ්ඩායම් / කේවල	සරල හාන්ඩ කිහිපයක්, A4 කඩ්පාසි	පැය 03	<ul style="list-style-type: none"> <li>• නිර්මාණ පුදර්ගනය</li> <li>• ස්ව නිර්මාණ සංග්‍රහය</li> </ul>